

## පර්මානු දැල දේශීය නිෂ්පාදිත දත්ත ගෝලිය ආර්ථිකයේ පහත වැවෙන පරාවත්‍යක් සැලකුනු කරයි

**German GDP figures highlight downward trajectory of global economy**

බැරි ගේ විසිනි

**2011 අගෝස්තු 17**

පර්මනියේ සංඛ්‍යා ලේඛන කාර්යාලය 16දා නිකුත් කළ දත්තයන්ට අනුව යුරෝපීය සංගමයේ සීමිත ආර්ථික වර්ධනයට බෙහෙවින් දායකවී ඇති ජර්මනියේ ආර්ථික වර්ධනය මෙම වසරේ දෙවන කාර්තුවේදී මුළුමත්ත්ම පාහේ නතරවත තැනට පත්ව තිබේ

වර්ධනය සියයට 1.3ක් සටහන් කළ පූර්ව කාර්තුව හා සසදන කළ ජ්‍යෙන් මාසයෙන් අවසන්වූ මාස තුනේ ජර්මනියෙහි දැල දේශීය නිෂ්පාදිතය (දලේනි) වැඩිවුණේ යාන්ත්මි සියයට 0.1න් පමණි. පලමු කාර්තුවේ වර්ධනය පූර්වයෙන් බලාපොරාත්තු තබා සිටි සියයට 1.5 සිට 1.3 දක්වා පහත හෙලා තිබුණි.

දෙවන කාර්තුවේ දෙනේනි දත්ත අර්ථාස්ථායියින් අපේක්ෂා කරන ලද සියයට 0.5ට වඩා බෙහෙවින් පහත වැටුණි. දෙවන ලෙංක යුද්ධීයට පසුව ජර්මනිය මූහුනපෑ දැනුම ආර්ථික පසුඛැමෙන් ගොඩිමින් සිටි 2009 පලමු තෙමසෙන් පසුව සටහන්වූ කාර්තුවක නරකම ප්‍රතිපලය එය විය.

පර්මනියේ ව්‍යාපාරක මනේ හාටය ජ්‍යෙන් මාසයේදී මාස 9කට පසු දක්නට තිබුණු අවම මට්ටම වූ අතර ආයෝජන මනෝහාවය වසර දෙක හමාරකට පසු අවම මට්ටමකට වැටී තිබුණි. ප්‍රාග්ධන හාන්ත් සඳහා දේශීය ඇතුවම් ජ්‍යෙන් මාසයේදී සියයට 15.1න් වැටුණු අතර පාරිභෝගික හාන්ත් සඳහා දේශීය හා විදේශීය ඇතුවම් ද නැකිලී ගියේය.

පර්මනියේ ආර්ථික වර්ධනයෙහි ආන්තික බිඳ වැටීම වඩාත පුහුල් ජාත්‍යන්තර ප්‍රවනතාවන්ට සම්ගමී විය. යුරෝපීය සංගමයේ සංඛ්‍යා ලේඛන කාර්යාලය හෙවත් යුරෝපීට්ටි 16දා වාර්තා කළේ වසරේ පලමු තෙමසේ සියයට 0.8ක්වූ වර්ධනය සමග සසදන කළ දෙවන කාර්තුවේ යුරෝපීට්ටි කළාපයෙහි ජාතින් 17කගේ දෙනේනි වර්ධනය සියයට 0.2ක් පමණක් වූ බවය. එය 2009 මැද හාගයෙන් පසුව අවම කාර්තුගත ප්‍රතිපලයයි.

මැයි මාසයට සාපේක්ෂව යුරෝපී කළාපයේ කාර්මික නිෂ්පාදනය ජ්‍යෙන් මාසයේදී සියයට 0.7න් පහත ගියේය. යුරෝපීය නිෂ්පාදන වර්ධනය ජ්‍යෙන් මාසයේදී මන්දගාමී වූ අතර ආර්ථික විශ්වාසනීයන්වය වසරක පමණ කාලයක් තුළ පහතම මට්ටමට වැටුණි.

12දා වාර්තා වූයේ දෙවන කාර්තුවෙහි ප්‍රන්සයේ වර්ධනය ඉන්වා බවත් බ්‍රිතාන්‍යය යාන්ත්මි සියයට 0.2ක වර්ධනයක් ද නෙදුරුන්තය 0.1ක් හා ස්පාජෝන්ය 0.2ක් ද පෙන්වුම් කළ

බවය. පෘතුගාලයේ වර්ධනය ඉන්වා වී ඉතාලියේ සියයට 0.3ක පහත් වර්ධනයක් වාර්තා කළ අතර රුසියාවේ ආර්ථික වර්ධනය එක දිගට කාර්තු දෙකෙහිම මන්දගාමී විය.

පසුගිය මාසයේ අපේක්ෂා මට්ටමට වඩා තියුණු ලෙස පහත වැටුණු එක්සත් ජනපදයෙහි දෙවන කාර්තුවේ වර්ධනය සියයට 1.3ක් වූ අතර එහි පලමු කාර්තුවේ වර්ධනය සියයට 0.4 දක්වා පහත හෙලීමෙන් පසුව ප්‍රතිපලය වැයේ 2011 වසරේ මුළු මාස හයෙහි ගුද්ධ වර්ධනය සියයට 0.8ක මට්ටමට පිරිනී යාමයි. 2010දී එරට ආර්ථික වර්ධන අනුපාතය සියයට 3ක් ලෙස සටහන්වූ තිබීමෙන් පසුව මේ තත්ත්වය එලඹ තිබේ

ජාත්‍යනාය හෝ විනය හා ඉන්දියාව වැනි ආසියාවේ නැගී එන ආර්ථිකයන් ගෝලිය වර්ධනයට ආවේශයක් සපයනු ඇති බවට කිසිදු දැඩි බලාපොරාත්තුවක් ඇත්තේ නැතේ. 12දා ජාත්‍යනාය තම දෙනේනි දෙවන කාර්තුවේදී සියයට 0.3න් හැකිලී ගිය බව වාර්තා කළාය. මෙය අර්ථාස්ථායියින්ගේ එකාබ්දී ප්‍රරෝක්තයනයට වඩා යහපත් වූ බැවින් එම ප්‍රතිපලය ගුහවාදී ලකුනක් ලෙස සලකන ලදී. ගෝලිය මූල්‍ය අරුමුදය හට ගැනුණු තැන් පටන් හොංකොං ආර්ථිකය පලමු වතාවට අප්ලේ-ජ්‍යෙන් කාලය තුළ හැකිලී ගියේය.

බොහෝ කොටම එක්සත් ජනපද ආන්ඩ්වේ ලාභ බොලර් පිළිවෙතෙහි ප්‍රතිපලය වශයෙන් නැගී එන උද්ධමනයකට හා වැඩින සමඟේක්ෂන බුහුණ වලට මූහුනාභ සිටින විනය හා ඉන්දියාව සිය ආර්ථිකයන් සිසිල් කිරීමට උත්සාහ දරමින් සිටියි. තෙවසරකට පසුව විනය ජ්‍යෙන් මාසයේදී සියයට 6.5ක ඉහළ ම උද්ධමන අනුපාතය සලකුණු කළේය. එරට තම යුවාන් මූදල බොලරයට හා අනෙකුත් මූදල් වලට සාපේක්ෂව ඉහළ නැගීමට ඉඩහැර ඇත්තේ නය කැටිකිරීමේ හා මිල මට්ටම් ඉහළ නැගීම පාලනය කිරීමේ උත්සාහයක් ලෙසය.

ගෝලිය මන්දගාමිත්ත්වය මූල්‍ය වෙළඳපොලවල වියරු උවිෂ්ටවවනයන් ද නැගී එන රාජ්‍ය නය හා බැංකු අරුමුද ද සහිතුහාන් කිරීමත් උත්සන්න කිරීමත් සිදු කරයි. එය යුරෝපීය නය අරුමුදය ඉතාලිය හා ප්‍රන්සයට පවතා පැතිර යාමත් ප්‍රථම වතාවට සිදුවූ එක්සත් ජනපදයේ නය බාල්ද කිරීමත් සමග සම්පාත විය.

2008 සැප්තැම්බරයේ වෝල් විදියෙහි බිඳ වැටීමෙන් පසුව ගෝලිය අරුමුදය අවපාතයේ නව අදියරකට එලඹීමෙන් තිබේ. එසේ වන්නේ බොලරය නැගුම බිවට පත්වූ ලෙංක මූල්‍ය පද්ධතිය ගොඩගත තොහැකි පරිදේන් අස්ථ්‍රාවර වීමත්-අන්තර් යුරෝපීය අසමතුලිතයන් හා ජාතික ප්‍රතිවිරෝධතා පොදු යුරෝපීය මූදලට වල කැපීම හා පැංචාත් යුද්ධ ආර්ථික සම්බන්ධතාවන්ගේ සමස්ත ගැහ නිර්මානය ම බිඳ විසිරි

යාමේ දරුණනයක කොන්දේසි ද හමුවේය.

තෙවසරකට පමන පෙර හටගත් ආර්ථික අරුබුදය පසුව පැමිනෙන අව්‍යාජ හා තීරසාර ප්‍රකාශිත වීමකින් විසඳු ලබන ඩුදු තාවකාලික පසුබැමක් පමනක් යයි විශ්වාසයකින් යුතුව තවදුරටත් පැවැතිය නොහැක. දැවැන්ත බැංකු ඇපැදිම් හා කජ්පාද වැඩසටහන් පත්‍රලේ ඇති කිසිදු ගැටලුවක් විසඳු තැතැවා පමනක් නොව ආර්ථික තත්ත්වය තවදුරටත් පල්ලම් බසිමින් තිබෙන බව පිළිගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයින්ට බලකෙරි ඇත.

පසුගිය සතියේදී එක්සත් ජනපද මහ බැංකුව සාමාන්‍ය වර්ධනය කරා සාපේක්ෂව වේගවත් පුරාගමනයක් පිළිබඳ එහි පුරුව අනාවැකිය අකුලාගත් අතර අඩුම තරමින් තවත් දෙවසරක කාලයකටවත් ඉත්‍යායට ආසන්න පොලී අනුපාතිකය පවත්වාගෙන යාමට ප්‍රතිඵා දුන්නේය. ඒ සමාන ආකාරයෙන් එංගලන්ත මහ බැංකුව 2011හා 12 සඳහා එහි වර්ධන අනාවැකි පිරිහෙළු අතර බැංකු අධිපති මර්ටින් කිං අදාල කාලය තුළ පොලී අනුපාත ඉහළ නොනාවන බව ප්‍රසිද්ධියේ ඇගුවුම් කළේය.

ආන්ඩු- ප්‍රතිපත්ති සම්පාදකයින් හා විශ්ලේෂකයින්ගේ සැර අනතුරු ඇගුවුම් ද සමග යලින් 1930 අවසානයට සමාන්තරයන් ඇදීමට පටන්ගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ සංවාරයක් අතරතුර ලෝක බැංකු සහාපති රොබට් සොලික් 14දා “අප අනතුරුදායක කළාපයකට ඇතුළු වෙමින් සිරින්නේමු” යයි පැවසිය. ලෝක නායකයින් “කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විශ්වාසය ගොඩනැගීම්” දැඩි ක්‍රියාවිලිවෙතක් අනුගමනය කිරීම අවශ්‍ය බව ද ඔහු පැවසිය. එහෙත් මෙම ක්‍රියා පරිපාටිය කුමක්දැයි නොපැවැතිමට ඔහු වගබලා ගත්තේය.

“දෙවන කාරුණුව ජර්මන් ව්‍යාපාර වකුයේ සන්ධිස්ථානයක් සලකුනු කරන” බව යුතිනෙකුවිට විශ්ලේෂක ඇත්තේයස් රීස් ප්‍රකාශ කළේය. “බොහෝ පල දරන වර්ධනයේ අවධිය දැන් ඇත්තේත් අපගේ පසු පැහැනි.” ජර්මනියෙහි ආර්ථික උපදේශක මන්ඩලයේ සාමාජික ක්‍රිස්ටෝර් ස්ක්මිඩ් රොයිටර් වෙත මෙසේ පැවසිය. “අපි අරුබුදයේ අවසානයට බොහෝ ඇතින් සිරින්නේමු ජර්මනියට අවශ්‍ය ලෝකයෙන් වෙන්ව සිටිය නොහැක”

ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන අර්ථාස්ථායු හා නොබේල් ත්‍යාග ලාභියෙකු ද වන කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජොස් ස්ටීට්ලිට්ස් අගෝස්තු 10දා ගිනැන්ඡල් ටයිම්ස්හි පලකල ලිපියක් අවසානයේ මෙසේ පැවසිය: “දිරිග ව්‍යාධියක් දැන් දක්නට ලැබෙන්නේ ගුහවාදී දරුණනයක් ලෙසය.”

පිමිකෝෂ් ආයෝජන කළමනාකරනයේ ආරම්භකයා හා උප ප්‍රධාන ආයෝජන නිලධාරී බිල් ගෞස් අගෝස්තු 12දා වොෂින්ට් පෝස්ට් පලකල ලිපියක් තුළ මෙසේ අනතුරු ඇගුවිය: “මූල්‍ය ඉදිරිදරුණයේ ප්‍රතිපත්ති සම්පාදකයින් අප යොමුකරන්නේ පහත් වර්ධනයක් ඇතත් තවමත් පනගහන 21වන සියවසේ එක්සත් ජනපද ආර්ථිකය වෙත නොව අවපාතය හා ව්‍යුහනකාරී 1930 ගනන් වෙතය.”

නිවි යෝර්ක් විශ්වවිද්‍යාලයේ ස්ටිර්න් ව්‍යාපාර විද්‍යාලෙහි ආර්ථික මහාචාර්ය නොරියල් රුඩිනි මැත පලකල ලිපිවල තරක කරන්නේ “කෙටි වර්ධනයක් පසුපසින් එන තවත් පරිභානියක” පිළිබඳ සියයට පනහක අවස්ථාව ඇති බවය. පසුගිය සතියේ ඔහු බිඛිවිව්‍යේ බොම් වෙබි අඩවියේ හමුවක දිනවාදයේ ප්‍රතිවිරෝධතා පිළිබඳ මාක්ස්ගේ විශ්ලේෂනය තිවැරදි යයි පිළිගත්තේය.

“කාල්මාක්ස් එය තිවැරදිව දුටුවේය. සමහර අවස්ථාවලදී දිනවාදයට ස්වයං විනාශය අත්කරගත හැකිය. මක්නිසා ද යත් ගුමය වෙතින් ආදායම ප්‍රාග්ධනය වෙත මාරුකිරීම අධි ධාරිතාවක් හා සමස්ක ඉල්ලුමේ හිගයක් රහිතව ඔබට දිගටම සිදුකල නොහැකි නිසාය. වෙළඳපාලවල් ක්‍රියාකාරී වන්නේ යයි අපි සිතා සිටියෙමු. එහෙත් ඒවා ක්‍රියාත්මක වන්නේ නැතු.”

එකකට පසුව තවෙකක් වශයෙන් ගන්නා ලද දුහු පියවර පුරුන පරිමානයේ කරා තල්ලුවීම ද තව වටයක බැංකු අසාර්ථකව්‍යන් හා රාජ්‍ය තය පැහැර හැරීම් ද තවතා ලිමට අසමත්වීමෙන් පසුව පාලක පන්තින් අතර කරකියාගත නොහැකි අවුල් වියවුල් හා හිතිය පිළිබඳ හැරීමක් වැඩෙමින් තිබේ. මැතකදී පලවු ප්‍රධාන ප්‍රවත්තන් සමහරක දිරිප්‍ර පාඨ උප්‍රවා දැක්වීය හැකිය. “විශ්වාසය පිළිබඳ ගෝලිය අරුබුදය” (අගෝ-13 වෝල් ස්ටීට් ජර්නලය) “මූල්‍ය වෙළඳපාලවල බරසාරකමේ අවසානය” (13දා ගිනැන්ඡල් ටයිම්ස්) “තව අරුබුදය සමග සටන් කිරීමේදී ගේත්තර හා බර්නාන්කේ අත ඇත්තේත් අවි ස්වල්පයකි” (14දා වොෂින්ට් පෝස්ට්)

කෙසේ වුවත් ඔවුන් සියලු දෙනාම අරුබුදයෙන් ලිදීමට උත්සාහ කරන්නේ කම්කරු පන්තිය මතට වඩාත් රුදුරු ප්‍රහාර එල්ල කිරීමෙනි. ජොන් මේනාඩ් කේන්ස්ගේ ලිබරල් අනුගාමිකයන් සේම මිල්ටන් ප්‍රිඩ්මාන්ගේ කොන්ස්වේරිට් අනුගාමිකයන් ද පුරුව සියවසේ මූලික සමාජ ප්‍රතිසංස්කරන වලට පහරදීමේ අවශ්‍යතාව හා ලෝක ජනතාවගේ අති මහත් බහුතරයකගේ ජීවන තත්ත්වයන් අකුලා දැමීම පිළිබඳවත් එක පැහැර එකග වන්නේය.

පෙර නොවූ විරු රුදුරු බවකින් සමාජ වැඩසටහන් කැපීමට අමතරව සූදානම් කෙරෙමින් ඇත්තේත් රිකියා හා වැටුප් මත ප්‍රහාරයේ තව වටයකි. ජර්මනියේ විගාලකම හාන්ඩ් වෙළඳ සමාගම වන රිජන් පසුගිය සතියේ පැවසුවේ රුජය සතුව පැවතිය ද දැක්කයකට පෙර පුද්ගලිකරනය කිරීමෙන් පසුව පලමු වතාවට ඇතිවූ අලාහයෙන් ඉක්බිතිව රිකියා 11,000ක් පමන අහෝස්සි කිරීමට සිදුව ඇති බවය.

“එක්සත් ජනපද කරමාන්ත-නැගිම පසුපසින් එන වැටීමේ අනතුරට සූදානම්වෙයි” යන හිසින් 15දා ගිනැන්ඡල් ටයිම්ස්හි ලිපියක් පළවිය. තෙල් හා ගැස් කරමාන්තය සදහා පොම්ප නිෂ්පාදනය කරන සමාගමක් වන ගැඩිනර් බෙන්වර් හි ප්‍රධාන මූල්‍ය නිලධාරී මියිකල් ලාසන් ප්‍රවත්පතෙහි උප්‍රවා දැක්වීය. “කන්ඩායම එකතුව ප්‍රධාන ආයෝජනයක් ඇත්තේත් ප්‍රතිපත්ති ස්ක්‍රීස්ත්‍රුවක් අපි සූදානම් කෙලමු. ඇතැවුම්වල මන්දාන්මී විමක් දැනටමත් සූදානම් කර ඇති පරිදි සේවක සංඛ්‍යාවක් කපා හරින්නේමු.”